

ප්‍රස්තකාල හා විශ්වාසන ටිද්‍යා රිශය හා විශය ඉගැන්වම කුළුවද මිශ්‍ය ආකෘෂ්ප පිළිබඳ අධිකාරීනයක්

ප්‍රධාන විශ්වාසන,
කේරීකාඩාරය, දායකාකාල හා විශ්වාසන ටිද්‍යා අධිකාරීනය,
කැලුණිය විශ්වාසන
priyanwada@kln.ac.lk

චාර්ජාංශය

ප්‍රස්තකාල හා විශ්වාසන ටිද්‍යා අධිකාරීනය (DELIS) 1972දී යොමු විරෝධා තාරෑක කරුණියෙන් 71 ඇයෝලට එක විකුත්මක් ලෙස විශ්වාසන තුළ වෙශ්වාසන ටිද්‍යා පාඨමාලා අංශයෙහි සිරිප්‍රමා නැඹුණියෙහි මෙහි තුළයි. එකමතා තුළ වින විට විශ්වාසන (Diploma part I,II and Higher Diploma in LISC), ප්‍රථම උපාධි (BA General Degree and special Degree), ප්‍රථම උපාධි (MA-one year and MSSc-2 years) හා දිග්‍රින්‍යාරී උපාධිය (PhD) දක්වා යාවත්මාලා ඡැදැරිය ගැනීම් ලෙස මෙහෙති තුළ ප්‍රමුඛීය ආයතනය ලෙස පැදින්වීය යුතු. ප්‍රථම උපාධි ඡැදැරීම සඳහා කලා රිශය ඩාරාව ප්‍රතිචාරා සැලැකිය විශ්වාසන තුළ ප්‍රථම උපාධි සම්භා මිශ්වාසන් නේ පමණ මෙම රිශය ඡැදැරීම් තම කැමුද්‍යා දැක්වන අතර, යාමානා යායාරුවෙදී ප්‍රථම විකරින් පසු 65% - 75% ප්‍රමාණයක් මිශ්වාසන තුළ සඳහා පූදුපුක්‍රී ලබනි. නොමැත් මට්ටම් පසුවිය විකරින් 25 මදා බැලිංඡි සිංහල මෙම රිශය අනුරූප ගැනීම් ප්‍රවන්තාවය පහළ බැංකිමක් දක්නට ලැබේ. මෙම සිංහල් ප්‍රමාණය පහළ බැංකිම නොමැත් විශය ඉගැන්වීම් නො මිශ්‍ය ආකෘෂ්ප යෙන්ම බලපෑමක් යිංචිද යන්න මෙයා බැංකිම මෙම

අධ්‍යාපනයේ වුලික අරමුණ විය. විෂය තුළුතැටි හා තුළුතැටීම් කුම පිළිබඳ සිඟු ආකෘතිය සොයා බැඳීම්. විෂය හැදුරිම් දී සිජුන් මූහුණ අදහා ගැටුදු සොයා යැඳීම් හා එම ගැටුදු අවම කිරීමට යෝග්‍ය තුදුරිපත් කිරීම් මෙම අධ්‍යාපනය නෙතු අරමුණු විය.

ක්‍රමික තීක්ෂි ප්‍රමාණ (Systematic Sampling Method) අනුව ප්‍රශ්නකාල හා විද්‍යාත්‍යාගාර විද්‍යා පිළියෙන තාක්ෂණීය සිජුන් 150 අදහාස් අවශ ප්‍රශ්නකාවලි උඩා දී ප්‍රාථමික ද්‍රෝන රැකුද කළ අතර විෂයාත්‍ය සිජුන් හා උඩායි උඩු සිජුන් සම්භා යම්මුවේ සාක්ෂීවා පැවැත්වීම්, පැහැදිලි විෂය යාම සිජු ප්‍රශ්නකාවන සඳහා බැඳීමෙනුත් සිජුන් ප්‍රමාණය අවුරිද පිළිබඳ ද්‍රෝන රැකුද කරන ලදී.

සෞන්‍යාධි දී උඩා රැකුද විශේෂුකාණ්ඩන් සිජුන් මෙම විෂය ගැනීම් ආකෘතිය ප්‍රධාන සේකුරි උඩා වැඩි එළුවුන් යෙහි යොමු යොමු ඇති මිනින්දෝ (78) නෙතු අක්වා සිඡු අතර සිජුන් 5 දී ප්‍රමාණ මිනුසිල් දාරා මිනුල්ලක් සිවින් තීක්ෂණ්, 3 දී සිජුන් ප්‍රශ්නකාල විශ්වීය මැමති තීක්ෂණ් මෙම විෂය ගැනීමා යන්නා පිට දැක්වා සියිලි. මෙම විෂය භාෂා විශ්වීය සිජුන් මෙම විෂය පිළිබඳ යොමුක්මීය ආකෘත්‍යාධක (68) සිවින් අතර සිවින් මෙම විෂය ගැනීමා ගැනීම් විවිධ ප්‍රමාණ විශ්වීය උඩා අක්වා සියිලි. ආචාර්යවරුන්ගේ සාධිතාන්ත්‍රික මෙමතම ප්‍රමාණ දැයා උපකරණ භාවිතා යන්නා දැක් ඉඩාරිවීම්, රැකුදක යාවිතය පිළිබඳ උඩා ප්‍රශ්නකාල ප්‍රශ්නකාල ප්‍රශ්නකාල අවධාරණ, ඉඩාරියි සාකාර් විෂයයක් උඩා ඉගැනීම් වැනි කරුණු මෙම විෂය ඉගැනීම් ඇත් උඩාන්දුවි රැඩි සිරිම් සේකුරු පෙන් දැක්වා සියිලි. රැකුද දැකු යාදා යාදා ඉඩා පැහැදු මැදියාම්, රැකුදක මිච්චරියානයේ ඉඩි පැහැදු මැදියාම් නොවීම්. සමහර දැකුනා නියමිත විශ්වීය නොවැඩුවීම් හා විෂය පිළිබඳ පැහැදිලි අවශ්‍යතාවයක් නොවීම් වැනි ගැටුදු සිජුන් මූහුණ අදහා පෙනු ප්‍රශ්න විය. රැකුදක නොවීම් මෙම විෂය හැදුරිම් කාන්තාවන්ට පමණක් ප්‍රශ්නය යන ආකෘතිය, උඩා පැහැදු විෂය ගැරාමට ආශ්‍යාත්‍ය විෂය ගැනීම් අනුව නියා සිජුන් අඟ ඇඟිල්ම් අඛ්‍යාතික සිජුන්ප්‍රශ්නන්දේරා උපැවිදී විශ්වීය මිය මෙම විෂය ඉගැනීම්ගේ උඩා පැහැදිලි ප්‍රශ්නකාල ප්‍රශ්නය යන විශ්වීය උඩාරියි

ප්‍රතිඵලයක් පමිණාදනයට සිදුවන නිය රෙටි ඇති විෂ්ටී කරුණු ලේඛි විශය සිදුන් අනර ජනැගියක්වයෙන් තුළ විමව ජ්‍යෙෂ්ඨ වි ආක්‍ර්‍යා ගැටු යාචු අවම කාර්යින් සිදුක් අනර ජනැගි විශයයක් බෙඳ ප්‍රතිම්ව සිදුක් අනර අන්තර් ප්‍රච්‍රිත කුම ඇම්බර විශය පිළිබඳ භා මතියා අවස්ථා පිළිබඳ ප්‍රතිචාරය. ප්‍රායෝගික පුදුණු අවස්ථා පුරුද් හිඹිම, උරිගණක මධ්‍යස්ථානයක් රැකැසුකාම් දුරද් සිංහ, ගැකිකායක් විශය ඉහැළුවීම් දී ඇත්තුනා ලබා දීම සහ විශයට පමිච්ඡය පර්යේඛා මුළුවේද, ඉත්ත් උද්ධාරණ කුම විෂ්ටී කරුණු පිළිබඳ උදාහන වැඩිහිටුර පැවැත්වීම උවින පිටි ගයෝග්‍යා කළ යුතු.

*Keywords : Library and Information Science, University of Kelaniya,
Students Behavior, Systematic Sampling Method, Library education*